



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක: 2477424, 2477423, 2477311
ෆැක්ස්: 2346257, 2477739
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව
දිනය 13.01.2015

ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය සැමරීම වෙනුවෙන් සමරු කාසියක් නිකුත් කිරීම

ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තියෙහි ජාතික වැදගත්කම සලකා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුහුණත වටිනාකම රු. 500 ක් වන රිදී සමරු කාසියක් නිකුත් කරන ලදී.

මෙම කාසිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ වෙත සහ අතිගරු ජනාධිපති මෙහිපාල සිරිසේන මැතිතුමා වෙත 2015.01.13 දින පිළිගන්වනු ලැබීය.

මෙම කාසිය සහ මෝස්තර පිළිබඳ විස්තර පහත වේ.

කාසියේ මුහුණත



කාසියේ පිටුපස



කාසියේ මුහුණත කේන්ද්‍රයේ ශුද්ධෝත්තම ගැන්සිස් පාඨකුමාරයාගේ උඩුකය රුව දැක්වෙන අතර එය සිංහල සාම්ප්‍රදායික මෝස්තර ශෛලියේ දැක්වෙන හනිසකල් මල් 33 කින් යුත් කවයකින් වටවී ඇත. මෙහි මල් 33 යොදා ගෙන ඇත්තේ ජේසුතුමාගේ මිහිපිට ජීවිතයේ වසර 33 ක කාලය නිරූපනය කිරීමට සහ ක්‍රිස්තියානි සම්ප්‍රදාය අනුව එය සුපිරිශුද්ධ අංකයක් වන බැවිනි. මිලහ කවයේ තිත් 120 ක් දැක්වේ. ඉන් පිටත "සුදතුම් පිය ශ්‍රී ලංකා ගමන" යන වචන දෙමළ, සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් සහ සංචාරය කරනු ලබන දිනයන් වන 13-15 ජනවාරි 2015 ලෙස දැක්වේ. මෙහි "ජනවාරි" යන්න සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් දැක්වේ.

කාසියේ පිටුපස කේන්ද්‍රයේ සුදතුම් පිය ශ්‍රී ලංකා ගමන 2015 සඳහා වන නිල ලාංඡනය දැක්වේ. නිල ලාංඡනයට පහලින් කාසියේ මුහුණත වටිනාකම වන "500" ඉලක්කමෙන් ද, "රුපියල්" යන වචනය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් ද දැක්වේ. නිල ලාංඡනයට ඉහලින් "ශ්‍රී ලංකා" යන වචනය දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් දැක්වා ඇත. කාසියේ දාරය නා මල් 40 කින්, නා පොහොට්ටු 40 (3 බැගින්) කින් සහ නා පත් 40 (3 බැගින්) කින් සමන්විත ලියවැලකින් හා තිත් 120 කින් යුත් කවයකින් අලංකාර කර ඇත. නා මල ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂයෙහි පුෂ්පය වන අතර එය ලංකා අප දේවමාතා නමින් හැඳින්වෙන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මව, භාග්‍යවත් ශුද්ධවූ මරියාතුමියගේ ප්‍රතිමාවේ පාදමෙහි ද යොදා ගෙන ඇත.

කාසිය පිළිබඳ විස්තර

මුහුණත වටිනාකම	රු. 500
ටංකන ආකාරය	භිමාකාර
නිකුතුව	කාසි 1500
ලෝහය	රිදී (0.925)
විෂ්කම්භය	මි.මි. 38.61
බර	ග්‍රෑම් 28.28
හැඩය	රවුම්
දාරය	කට්ට සහිත

අධිකාරී
 ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව
 ශ්‍රී ලංකා මහ බැංකුව
 නො. 30, ජනාධිපති මාවත
 කොළඹ 1.
 ශ්‍රී ලංකා.